



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 1904/28 - 2015 මාර්තු මස 03 වැනි අගහරුවාදා - 2015.03.03

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි තෙවළය - සාමාන්‍ය රජයේ නිවේදන

මලය අංකය : IR/22/43/2010

ප්‍රදානය

කාර්මික ආරුවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධිත කාර්මික ආරුවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2014.04.17 දිනැති හා අංක 1858/3 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2014.04.01 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වගයෙන් තුළම, හාගල, නො. 271 හි පදිංචි රේ. පියසේන මයා හා අනෙක් පාර්ශ්වය වගයෙන් කොළඹ 05, ජාවත්ත පාර, නො. 93 හි පිහිටි නැළැනල් පේපර් කම්පින් ලිමිටඩ් අතර පවත්නා කාර්මික ආරුවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා යොමු කරන ලදී, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2014.12.30 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

හේරත් යාපා,  
කමිකරු කොම්සාරිස්.

2015 පෙබරවාරි මස 23 වැනි දින,  
කමිකරු දෙපාර්තමේන්තුව,  
කොළඹ 05.

යොමු අංකය : IR/22/43/2010

කාර්මික අධිකරණයේ දී ය.

ඒම්. පියසේන මයා,  
නො. 271,  
හාගල,  
තුංකම.

නඩු අංකය : A/3544

පළමු පාර්ශ්වය

- එරෙහිව -

නැළැනල් පේපර් කම්පින් ලිමිටඩ්,  
නො. 93, ජාවත්ත පාර,  
කොළඹ 05.

දෙවන පාර්ශ්වය

කමිකරු හා කමිකරු සඛ්‍යාතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරුවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනත්වල 131 වන පරිවිශේදය (1956 ප්‍රතිශේෂිත මූල්‍යය) වන කාර්මික ආරුවුල් පනතේ 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල අනුව බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා බෙරුම්කරු වගයෙන් 2014.04.01 වෙති දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

දෙපාර්ශ්වය අතර පවත්නා කාර්මික ආරුවුලට හේතු වී පවත්නා කරනු වනුයේ :-

“නැළැනල් පේපර් කම්පින් ලිමිටඩ් යටතේ ඇංගිලියික කඩාසි කමිනලෙහි ආරක්ෂක සභායක නිලධාරි ලෙස සේවය කළ රේ. පියසේන මහතාට 2003 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට 2007 වර්ෂයේ මික්නොපිර මාසය දක්වා අතිකාල දීමනා නොගෙවීමෙන් යම් අසාධාරණයක් සිදු වූයේ ද යන්න සහ එලෙස අසාධාරණයක් සිදු වූයේ නම් ඔහුට කුමන සහනයෙන් හිමි විය යුතුද” යන්න පිළිබඳව වේ.

දෙපාර්ශ්වය විසින් ඔවුන්ගේ ප්‍රකාශ ප්‍රවත්ත කර ගැනීමෙන් පසු 2014.09.30 වෙති දින ඉල්පුම්කරු වෙනුවෙන් තම නියෝග ග්‍රෑෂන් ද සිල්වා මහතාගේ මෙහෙයුම් යටතේ සාක්ෂි දීම ආරම්භ කරන ලදී.

වගලත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් මානව සම්පත් කළමනාකරු වේ. මි. ඩී. සමරසේකර මහතා පෙනී සිටින ලදී.



දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි, ලිඛිත දේශන හා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පසු පහත සඳහන් කරුණු අනාවරණය විය.

- (i) ඉල්ලුම්කරු 1983.03.01 වෙති දින ආරක්ෂක නියාමක ලෙස සේවයට බැඳී ආරක්ෂක සහායක ලෙස උසස්වීමක් ලැබ 2007.10.25 වෙති දින විශ්‍රාම ගොස් ඇති බව.
- (ii) මුදල් අර්ථාදයක් මත 2003 සිට 2007 දක්වා කාලය තුළ පසුව ගෙවීමේ පදනම මත වැටුපෙන් 75% ක ප්‍රමාණයක් පමණක් ගෙවා තිබේ.
- (iii) එම කාලය තුළ කමිනල් කළමනාකරුගේ උපදෙස් මත අතිකාල සේවයේ යොදවා සිටියත්, අතිකාල සේවය සඳහා ගෙවීම් නොකිරීම පිළිබඳ විමසා ඇතත්, අතිකාල ප්‍රසුව වෙතන නිසා සේවය අතහැර නොයන ලෙස දන්වා සිටි බව.
- (iv) විශ්‍රාම යන අවස්ථාවේදී හිත අතිකාල ගෙවීම් නොගෙවීම නිසා ඇශිලිපිටිය කමිකරු කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු රු.163315.21 ක මුදලක් ගෙවීමට අති බව තැපැලු පේපර් කමිපැනි ලිමිටඩ් පිළිගෙන ඇති බව පැ/03 දරන ලිපියෙන් තහවුරු විය.
- (v) ඉල්ලුම්කරු මානව හිමිකම් කොමිෂන සේවයමට පැමිණිලි කළ විට වගෘත්තරකරු මානව හිමිකම් කොමිෂන සේවයමට පැමිණ අතිකාල ගෙවීමට අති බව පිළිගෙන තිබීම. ඒ බව පැ/01, පැ/01 "ඇ" සහ පැ/02 ලේඛන මගින් සනාථ වි තිබීම.
- (vi) ඇශිලිපිටිය කමිනල් වගෘත්තරකාර සමාගමට අයත් ගාබාවක් බව ලිඛිත දේශන මගින් පිළිගන්නා අතරම, අයත් සහ මුදල් හිගයකින් පෙළෙන බැවින් හිත මුදල් ගෙවීමට හැකියාවක් නැතැයිද දක්වා තිබේ.

අතිකාල ගෙවීමට අදාළ ලේඛන වගෘත්තරකරු සතුව නැති නිසා විභාග අවස්ථාවේ ඉදිරිපත් නොකළ අතර, කිසිදු සාක්ෂි කරුවෙකුද ඉදිරිපත් නොකරන ලදී. ඉල්ලුම්කරුගෙන් හරස් ප්‍රස්ථ කිරීමේදී අතිකාල මුදල් පිළිබඳව කමිකරු කොමසාරිස්ට සහ මානව හිමිකම් කොමිෂන සේවයමටත් ගිණුම් අංශය මගින් අදාළ ගෙවීම් පිළිබඳව ගිණුම් ඉදිරිපත් කළ බව ප්‍රකාශ විය. එම ප්‍රකාශ පිළිබඳව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් වූයේ ද නැත.

මෙම ඇශිලිපිටිය කමිනල 2011.11.15 වෙති දින වසා දමන ලද බව වගෘත්තරකාර පාර්ශ්වයෙන් කරන ලද හරස් ප්‍රස්ථවලදී සනාථ වූ අතර, 2007.10.25 වෙති දින විශ්‍රාම හිය පසුව ඉල්ලුම්කරුට කමිනල වසන බව හෝ වනඩි හෝ හිත මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දී නැති බව සනාථ වෙයි.

ඉහත සඳහන් කරන ලද ඉදිරිපත් වී ඇති කරුණු සියල්ල සාක්ෂි මගින් සනාථ කර ඇති බැවින් ඉල්ලුම්කරුට රු.163315.21 ක මුදල නොගෙවා සිටීම යුත්තිසාහගත නොවන බවත්, ඒ අනුව ඉල්ලුම්කරුට අසාධාරණයක් සිදු වී ඇති බව තීරණය කරමි.

එම නිසා මෙම ප්‍රදානය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු මසක් ගතවීමට පෙර රු.163315.21 ක මුදල වගෘත්තරකාර සමාගම විසින් ඉල්ලුම්කරුට ගෙවීමට නියම කරමි.

මෙම ප්‍රදානය සාධාරණ සහ යුත්තිසාහගත බව මගේ තීගමනයයි.

ආර්. එස්. ආරියප්පෙපරුම,  
බෙරුම්කරු,

2014.12.30

03 - 519

මගේ අංකය : IR/11/04/2006(ඩී)

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධන කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2006.06.06 දිනැති හා අංක 1448/12 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2006.05.26 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වශයෙන් කොළඹ 05, රු. ඩී. දාබලේ මාවත, අංක 158/18 හි පිහිටි අන්තර සමාගම් සේවක සංගමය හා අනෙක් පාර්ශ්වය වශයෙන් කොළඹ 15, රෝක් හැවස් ප්‍රවුත්ත, අංක 15 හි පිහිටි සිලෝන් ග්‍රේන් එලිවේටරස් ලිමිටඩ්/පිටකේට්ටිවේ, කේට්ටිවේ පාර, බංගලාහන්දිය, අංක 613 හි පිහිටි ඇවත් ගාඩි සිකිරිපුරි සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2014.11.30 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

හේරත් යාපා,  
කමිකරු කොමසාරිස්.

2015 පෙබරවාරි මස 23 වැනි දින,  
කමිකරු දෙපාර්තමේන්තුව,  
කොළඹ 05.

අන්තර සමාගම් සේවක සංගමය,  
අංක : 158/18,  
රු. ඩී. දාබලේ මාවත,  
කොළඹ 05.

පැමිණිලිකාර පාර්ශ්වය

- එරෙහිව -

සිලෝන් ග්‍රේන් එලිවේටරස් ලිමිටඩ්  
අංක : 15, රෝක් හැවස් ප්‍රවුත්ත,  
කොළඹ 15

සහ

ඇවත් ගාඩි සිකිරිපුරි සර්විසස්  
(ප්‍රයිවට්) ලිමිටඩ්  
අංක : 613, බංගලා හන්දිය,  
කේට්ටිවේ පාර, පිටකේට්ටිවේ.  
සේවා යෝජන

වගෘත්තරකාර පාර්ශ්වය

### ප්‍රධානය

කමිකරු සඛධාන සහ විදේශ රැකියා තියුක්ති අමාත්‍ය අතාවුද සෙනෙරත්ත්න මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරච්චල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමඟ කියැවෙන) දරන පනතවලින් සංසේශීත වූ ලංකාවේ ව්‍යවස්ථාපති අත් පනතවල 131 වන පරිවිශේදය (1956 ප්‍රතිකෝෂීත මුද්‍රණය) වන කාර්මික ආරච්චල් පනතේ 4(2) වන වගන්තියෙන් ඔහු වෙත පැවරි ඇති බලතෙක අනුව එකී ආරච්චල් නිරවුල් කිරීම සඳහා එම පනතේ 22 වන වගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන්නාවූ කාර්මික අධිකරනයේ සහායිත ලෙස වේ. පියසේම වන මා සහ සාමාජිකයින් දෙදෙනෙකු වගයෙන් සුගතදාස කාරියවසම් සහ සි. තවරත්න යන බිජුමිකරුවන් දෙදෙනා ගරු ඇමුණුමාලෝ 2006.05.26 වෙති දිනැති නියෝගයෙන් එකී ආරච්චල් නිරවුල් කිරීම සඳහා එම පනතේ 22 වන වගන්තිය යටතේ අප තිදෙනා පත් කොට ඇත.

02. දෙපාර්ශ්වය අතර ඇති කාර්මික ආරච්චලට හේතු වී පවත්නා කාරණය වනුයේ :-

අංවන් ගැඩි සිකුරිටි සඡ්‍රේස් (ප්‍රයිටල්) ලිමිටඩ් විසින් සිලෙන් ගේන් එලිවිටස් ලිමිටඩ් හි කොන්ත්‍රාත් පදනම මත සේවයෙනි යොදවනු ලැබූ මෙයට අමුණා ඇති එප ලේඛනයෙනි නම් සඳහන් සේවක සේවකාවන් පනස්හත් (57) දෙනාට 2006.03.20 වෙති දින සිට ක්‍රියාත්මක වන පරිදි රැකියාව ලබා නොදීම යුත්තිසභගතද යන්න හා යුත්තිසභගත නොවේ නම්, මුළුන් එකිනෙකාට කුමන සහනයක් හිමිද යන්න පිළිබඳ වේ.

04. ප්‍රකාශ සහ පිළිතරු ඉදිරිපත් කිරීමෙන් පසු වගලත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් කියා සිටියේ "රැකියා ලබා නොදීම" යන යොමු කිරීම කාර්මික ආරච්චල් පනතේ "කාර්මික ආරච්චල" යන වචනයේ නීත්වත්වනයට ඇතුළත් නොවන බවත්, අංවන් ගැඩි සමාගම එය මූලික විරෝධයක් ලෙස ගෙන ගැර දක්වන බවත්ය. ඉල්ලුම්කාර පාර්ශ්වයේ නීතිඥ ජානක අධිකාරී මහතා දන්වා සිටියේ වගලත්තරකාර පාර්ශ්වය විසින් දක්වන ලද ඇතැම් කරුණු පරස්පර බවත්, එවා පිළිගත භෞත් ඉල්ලුම්කාර පාර්ශ්වයට විශාල අගතියක් සිදු වන බවත්ය. සියලු කරුණු සැලකිල්ලට ගෙන මූලික විරෝධයට අදාළව ලිඛිත දේ නෙත් ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයටම අවස්ථාව ලබා දෙන ලදී.

05. මෙම මූලික දේශන කාර්මික අධිකරණය අප තිදෙනා කියවා බැලීමෙන් පසු දෙන ලද මූලික නියෝගය මෙසේය.

Following main preliminary objections were raised on behalf of the Respondents.

- (i) The matter in dispute is not within the definition of term "Industrial Dispute" in the Act.
- (ii) Naming of two parties in the reference gives rise to a doubt as to who the employer of the workman is.

Respondent have cited S. R. de Silva and the case of Bank Employees Union Vs. Yatawara to support their contentions.

Since the objections raised by the Respondents go to the root of reference, we are of the view that a comprehensive hearings should be given before we decide the matter.

In this regard our attention has been drawn to Section 17 (i) of the Industrial Disputes Act which empowers the arbitrator to make all inquiries into the dispute as he may consider necessary.

We prefer to be guided by the decision of the Supreme Court in Nadarajah Vs. Krisnadasn (78NLR 258) that the order of the reference is an Administrative Act of the Minister who has to form an opinion to the actual existence of an Industrial Dispute.

These reasons also hold good for the 2nd objection stated above.

For these reasons, we dismiss the Preliminary Objections of the Respondent and decide to proceed with the inquiry. We also make order that the Applicant Union should lead evidence in the first evidence.

01. Signed Mr. T. Piyasoma  
(Chairman)
02. Mr. S. Kariyawasam (Member)
03. Mr. P. Navaratne (Member)

මේ අනුව වගලත්තරකාර පාර්ශ්වයේ මූලික විරෝධතා සියල්ලම අප විසින් නිශ්චාපා කරන ලදී.

06. මෙම මූලික නියෝගයට එරෙහිව වගලත්තරකාර පාර්ශ්වය ශ්‍රී ලංකා අභියාචනා අධිකරනයේ අංක : CA746/2007 යටතේ රිටි ආදාළවක් ලබා ගැනීමට පෙන්සමක් ඉදිරිපත් කොට 2007.10.09 වෙති දිනැති නියෝගයට ගරු කරමින් නීතියාචනයේ කාරණය ලැබෙන තොක් මෙම අංක ඒ/3179 දරන නඩුවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

මෙම ආරච්චල දිගින් දිගටම දිගින් දිගින් නිශ්චාපා බැවින් එම අවස්ථාවේදී ද පාර්ශ්වයන් අතර පමණ පමණ ප්‍රතික්ෂා ඇති කිරීමේ අපගේ වැයම නිශ්චාපා බැවින් දෙපාර්ශ්වය දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂණය 2013.03.27 වෙති දින යළි ආරම්භ කරන ලදී.

07. දෙවන ආරම්භයද නීති පරිදි ඉදිරියට ගෙන යාමට නොහැකි විය. ඉල්ලුම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් සහ නියෝගීතයින් විධිමත් ලෙස පරීක්ෂණයට ඉදිරිපත් නොවීම ප්‍රධාන හේතුව විය. ඉල්ලුම්කාර පාර්ශ්වයේ නීතිඥ ජානක අධිකාරී මහතා 2014.07.24 වෙති දින පරීක්ෂණය සඳහා කැඳවන ලද අවස්ථාවේදී ඉල්ලුම්කාර පාර්ශ්වයේ නීතිඥ ජානක අධිකාරී මහතා විසින් අත්සන් කරන ලද දින රහිත උගින් බැවිම්කරනය වෙත ඉදිරිපත් කරන ලදී.

"මෙම නඩුව අද දින විභාගයට නීයම කොට ඇතන්, ඒ සඳහා සහභාගිවීමට නොහැකි බවත්, ලිපියේ සඳහන් කරුණු සළකා බලා

සූදුසු පියවරක් ගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිම්” හි එම ලිපියේ සඳහන් කර ඇත.

2014.08.25 වෙති දින ජනාධිපති නීතිය උදිත ඉගලහේටා මහතා පෙනී සිටි අතර, ඉල්ලුම්කාර පාර්ශ්වයේ කළුන් පෙනී සිටි නීතිය ජානක අධිකාරී මහතා ප්‍රමාද වී පැමිණ, බෙරුම්කරණයට දන්වා සිටියේ මේ නඩුව ඉදිරියට ගෙන යාමට කිසිදු සේවකයෙකුගේ සහායක් ලබා ගැනීමට ඔහුට තොහැනි වූ බවයි. වගලුන්තරකාර පාර්ශ්වය වෙනුවෙන් 2014.08.25 වෙති දිනැති ලිපියක් නඩුවට ගොනු කරමින් මෙම නඩුව නිශ්ච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය.

08. සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම නඩුවේ කිසිම සේවකයෙකුට ප්‍රදානයක් ලබා දීමෙන් තොරව මෙම නඩුව ඇවශයන් කරමු. මෙම තීරණයේ පිටපතක් ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා කම්කරු කොමිසාරිස් ජනරාල්වරයා වෙත යවත්න.

වි. පියසෝම,  
සභාපති.

පි. නවරත්න,  
සාමාජික.

එස්. කාරියවසම්,  
සාමාජික.

2014.11.30

අපලේඛනය :

01. බිඩි. ඒ. සූසන්ත
02. එල්. ඒ. සිසිර කුමාර
03. එම්. දායාවති
04. ඒ. දිලානි සිරිවර්ධන
05. එව්. එ. කාන්ති ඉමේෂා
06. එම්. වන්දුසිර
07. ඒ. ඒ. රසිකා අමරසිංහ
08. දිනේෂා දිල්මිනි මැණිකේ
09. බිඩි කේ. රම්ජා
10. රු. ඩී. කාන්ච්චා සංඡේති
11. කේ. බී. බිඩි. සාගරිකා ප්‍රියදරුගති
12. එම්. ඒ. සේස්මලති
13. බී. ඒ. වෙක්ලා ප්‍රියදරුගති කුමාරි
14. වමරි ප්‍රියදරුගති
15. පි. කේ. ජයන්ත
16. බිඩි. රු. සරත් කුමාර
17. බිඩි. රු. ප්‍රසාද් ඉන්දිකා
18. ආර්. එම්. කාන්ති රත්නායක
19. සූදුසු නිලංකා අලහකේන්න්
20. එම්. එව්. ලලිතා
21. ආර්. ඒ. තුෂාර සම්පත් රාජපක්ෂ
22. මදුදුමගේ වන්දුසේකර
23. එල්. එම්. සිරියලතා
24. රාමලිංගම ජෝනිමති
25. එව්. ඒ. ගැමිනි
26. කන්නයියා මාර්යාස්
27. එන්. වයි. එම්. අර්තන් ගාන්ත
28. බී. එම්. රුපසිංහ
29. සූප්‍රේදයා ජ්වරාණී
30. එම්. ඒ. වන්දාවති
31. ඒ. ඩී. එං. මධුභාණි
32. එව්. ඒ. සත්ධා දිපිකා
33. රාධා කේ. සිව කුමාර
34. ඒ. එම්. අයිරාංගනි
35. පි. එන්. තමරා රෝහිනි
36. ඒ. එම්. ආරියවංශ
37. එල්. ඩී. කමල් ජයගාන්ත
38. ආර්. ඒ. මහෝත් ප්‍රසන්න
39. ආර්. ඩී. ගාලුකා මහේෂිනි
40. බිඩි. ඒ. වාසුනි ව්‍යුත්දරා
41. වයි. බුද්ධිකා එස්. බණ්ඩාර
42. බී. බිඩි. ධනුජ්‍යක බණ්ඩාර
43. නිලංක පුහාණ් බණ්ඩාර
44. බිඩි. පි. අසිංහා
45. ඒ. ඒ. තුෂාර දිනේෂිකා
46. එස්. ඒ. සමන්ති
47. බිඩි. ඒ. සෙවිවන්දී අප්සරා
48. බිඩි. බිඩි. ඒ. එම්. අනුජා
49. බිඩි. බිඩි. ඒ. එම්. සන්ජය සම්පත්
50. බී. වී. තනුජා වාමලි
51. ධනුජ්‍යකා අලහපෙරුම
52. ඇ. මහෝත් මධුරාග ජයවේර
53. ඇ. නිමාලි ජයවේර
54. ඇ. නදීගාන් ජයවේර
55. බිඩි. ඒ. අරුනි නිරුත්තලා
56. ඇ. ආර්. නිසංසලා කුමාරි
57. බී. එම්. ප්‍රියන්ත කුමාර